

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ඇතුළත්, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඈවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- විශ්වවිද්‍යාලයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.51,460,124 ක උනන්දුවකින් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උනන්දුව රු.60,583,175 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 9,123,051 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට මුළු ආදායම රු. 68,092,034 කින් වැඩිවීම හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 වර්ෂයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ උපාධි පාඨමාලාවක් වන අධ්‍යාපන කළමනාකරණ ශාස්ත්‍රපති වැඩසටහන (Master Programme in Education Management) 2024 දෙසැම්බර් 31 දින වන විටත් ආරම්භ කිරීමට කළමනාකාරීත්වය විසින් කටයුතු කර නොතිබුණි.	අධ්‍යයන සභාව විසින් උපාධි වැඩසටහන් වල සිව්වන වසර හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස 2020 දී ශාස්ත්‍රපති වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කළද, 2022 දී ශාස්ත්‍රපති වැඩසටහන ආරම්භ නොකරන ලෙස අධ්‍යයන සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ශාස්ත්‍රපති වැඩසටහන 2025 තෙක් ආරම්භ නොවීය.	සැලසුම් කල පරිදි පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	අවම වශයෙන් සිසුන් 15 දෙනෙකුගෙන් අයදුම්පත් නොලැබීම හේතුවෙන් කාර්මික කළමනාකරණ තාක්ෂණ (ගෞරව) (B.Tech (Hons) in Industrial Management Technology) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමට අයදුම් කළ සිසුන් 07 දෙනෙකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබුණි. විශ්වවිද්‍යාලය විසින් අදාළ උපාධි පාඨමාලාව සඳහා අයදුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබූ පාඨමාලාව පැවැත්වීමට ආයතනය අපොහොසත්වී තිබූ අතර එම හේතුව නිසා සිසුන්ගේ අභිලාෂයන්ද ඉටු වී නොතිබුණි.	මෙම උපාධි පාඨමාලාව පවත්වාගෙන යාමට සැලසුම් කර තිබුණේ සති අන්ත (B2) කණ්ඩායමක් ලෙසිනි. එයට අවශ්‍යවන සියලුම වියදම් දැරීමේදී ප්‍රමාණවත් සිසුන් ගණන 15 ක් විය යුතු බව අධ්‍යයන සභාව තීරණය කර තිබුණි. එබැවින් මෙම අයදුම් කළ සිසුන් 07 දෙනා හට ඊළඟ කණ්ඩායම සමග සම්බන්ධ වී පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය කටයුතු සලසන ලදී. එහෙත් සමහර සිසුන් පෞද්ගලික හේතූන් මත එම ලියාපදිංචිය අවලංගු කරන ලෙස ඉල්ලා තිබුණි.	සිසුන් පාඨමාලා සඳහා ආකර්ෂණය කර ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

(ආ) විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන ඉංජිනේරු උපාධි පාඨමාලා හතරක් සඳහා 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් ප්‍රතිත්‍යය ලබා ගැනීමට තීරණය කර සමාලෝචිත වර්ෂය වන විට වසර 15 කට වැඩි කාලයක් ගත වී තිබුණද ප්‍රතිත්‍යය ලබාගැනීමට අපේක්ෂිත මට්ටමට අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් අදාළ සහතිකය ලබා ගැනීමට නොහැකි වී තිබුණි.	වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි පාඨමාලා ප්‍රතිත්‍යය සම්බන්ධව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලය වෙත යොමු කරන ලදී. උපාධි පාඨමාලා ප්‍රතිත්‍යය සම්බන්ධව IESL Sydney Accord හි දැනට පවත්නා නිර්ණායකයන්හි ගැටළු පවත්නා බැවින්, එම නිර්ණායක පිළිබඳව සමාලෝචනයක් සිදු කර, නිවැරදි ප්‍රතිත්‍යය නිර්ණායක හඳුනා ගැනීම අවශ්‍ය බව ශ්‍රී ලංකා ඉන්ජිනේරු කවුන්සිලය විසින් මෙම විශ්වවිද්‍යාලය වෙත දැනුම් දී ඇත.	අදාළ ප්‍රතිත්‍යය කටයුතු කඩිනමින් සිදු කිරීමට කටයුතු කළ යුතුය.
---	---	--

3.3 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 ජනවාරි 03 දිනැති අංක අමප/16/2673/720/030 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රු.මිලියන 927.34 ක ඇස්තමේන්තුවක් මත විශ්වවිද්‍යාලය සඳහා වැඩහලක්, සිසුන් 600 ක් සඳහා නේවාසිකාගාරයක් සහ ආසන 300 කින් යුතු ආපන ශාලාවක් ඉදිකිරීමට අනුමැතිය ලබාදී තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා 2018, 2019 හා 2020 වර්ෂයන්හිදී රු.මිලියන 281.36 ක් වෙන්කර තිබූ අතර ඉන් රු.මිලියන 22.5 ක් පමණක් උපදේශන ගාස්තු ලෙස ගෙවා තිබුණි. ඉහළ කළමනාකාරිත්වය නිසි කාලය තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නිම කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් 2023 වර්ෂය අවසන් වන විට වියදම් ඇස්තමේන්තුව රු.මිලියන 3,046.8 ක් වී තිබූ අතර එය මුල් ඇස්තමේන්තුවට වඩා සියයට 300 කින් වැඩි වී තිබුණි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දැරූ රු.මිලියන 22.5 ක උපදේශන ගාස්තුවද නිෂ්කාර්ය වියදමක් බවට පත් වී තිබුණි.	අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණින් 2024 මූල්‍ය වර්ෂය තුළ මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටින ලද නමුත් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2023 අගෝස්තු මස 25 දින පැවති රැස්වීමේදී ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීමට රජය මේ වන විට ගෙන ඇති තීරණයේ වෙනසක් සිදුවී නොමැති බැවින් මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රකාශ කරන ලදී. ඉදිරියේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව උපදේශන ගාස්තු සඳහා ගෙවන ලද මුදල් නිෂ්කාර්ය වියදමක් නොවනු ඇත.	මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන ලබාගෙන ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍යය කටයුතු කළ යුතුය.
(ආ) වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ශබ්දාගාර සංකීර්ණයක් හා දේශනශාලා සංකීර්ණයක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2011 අප්‍රේල් 27 අමාත්‍ය මණ්ඩල තීරණයෙන් අනුමැතිය ලබාදී තිබූ අතර ඒ සඳහා භාණ්ඩාගාරයෙන් හා ආංශික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය මගින් 2020 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 304.5 ක් වියදම් කර තිබුණි. එහෙත්	බහුකාර්ය ශබ්දාගාර උපකරණ මිලදී ගැනීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් රු.මිලියන 84 ක් ප්‍රතිපාදන ලබා දී තිබුණි. ඒ අනුව මිල ගණන් කැඳවා ටෙන්ඩර් කටයුතු සිදු කරන ලදී. ඉදිරිපත් කර තිබූ සියලුම මිල ගණන් වල වටිනාකම රුපියල් මිලියන 160 ඉක්මවා තිබුණි. එනම් වර්තමානයේ	අයවැය ප්‍රතිපාදන සලසාගෙන ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතියේ ඉතිරි වැඩ අවසන් කර බහුකාර්ය හා ශබ්දාගාරය

ශබ්දාගාරය අදාල කාර්යය ඉටුකළ හැකි පරිදි කොන්ත්‍රාත්කරු විසින් ඉදිකිරීම් කටයුතු නිමකර නොතිබීම හේතුවෙන් එය භාවිතා කළ හැකි තත්ත්වයට පත් කිරීම සඳහා නැවත ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබුණි. 2024 වර්ෂයේදී මෙහි ශබ්දාගාර උපකරණ සඳහා සහ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රු.මිලියන 84 ක් වෙන්කර තිබූ නමුත් ටෙන්ඩර් කැඳවීම් මගින් ලැබී තිබූ ඇස්තමේන්තු මිල ගණන් ඉහළ අගයක් ගෙන තිබීම නිසා එම ප්‍රසම්පාදන කටයුතු සමාලෝචිත වසර තුළදී ද ඉටුකර නොතිබීම හේතුවෙන් බහුකාර්ය ශබ්දාගාරය හා දේශනශාලා සංකීර්ණයේ භාවිතය අපේක්ෂිත මට්ටමක නොපැවතුණි.

අදාල මිල ගණන් ඉහළ යාම නිසා ඇස්තමේන්තු ගත මුදලට වඩා විශාල ප්‍රමාණයකින් මිල ගණන් වැඩි වී තිබුණි. එම නිසා එම ප්‍රසම්පාදන කටයුත්ත සිදු කළ නොහැකි විය. එම උපකරණ වලින් යම් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා නැවතත් මිල ගණන් කැඳවන ලද නමුත් ප්‍රමාණවත් සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර නොතිබුණි.

දේශනශාලා සංකීර්ණය උපයෝජන කිරීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ විශ්වවිද්‍යාල සේවය හැර ගිය කථිකාචාර්යවරුන් හතර දෙනෙකුගේ සහ පෙර වර්ෂයකදී සේවය හැරගිය කථිකාචාර්යවරයකුගේ වැටුප් හා බැඳුම්කර ලෙස අයවිය යුතු එකතුව රු.12,735,992 ක මුදල අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට කළමනාකාරිත්වය අපොහොසත් වී තිබුණි.	ඉල්ලා අස්වීම පිළිබඳ මාස 03 ක පූර්ව දැනුම් දීමක් සිදු නොකොට ඉල්ලා අස්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයන් දෙදෙනාට නැවත එම වැටුප් ගෙවන ලෙස දැනුම් දී ඇතත් ඔවුන් ඒ සඳහා මෙතෙක් කටයුතු කර නැත. සේවයෙන් ඉවත් කරන ලද කථිකාචාර්ය (ආධුනික) වරයාට අදාල බැඳුම්කර වටිනාකම ගෙවීමට මාස 24 ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය 2025-09-10 දක්වා බලපැවැත්වේ. පෙර වර්ෂයේ සේවයෙන් ඉවත්වූ කථිකාචාර්ය (ආධුනික) වරයාගේ ඉල්ලීම පරිදි අයවිය යුතු බැඳුම්කර වටිනාකම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නීති නිලධාරී වෙතින් උපදෙස් ලබාගැනීමට දැනුම් දී ඇත.	බැඳුම්කර කඩකල නිලධාරියාගෙන් අයවිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ආ) 2009 ඔක්තෝබර් 12 දින ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කර සේවකයන් අන්තර්ග්‍රහණය කිරීමේදී සිදු වූ අසාධාරණකම් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ ඉහළ කළමනාකාරිත්වය හා කාර්යමණ්ඩලය අතර තිබුණු සේවක ගැටළු සම්බන්ධයෙන් අදාළ සේවකයින් විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්වවිද්‍යාල අභියාචනා මණ්ඩලයේ පවතින නඩු 15 ක්ද, ගල්කිස්ස උසාවියේ 2020 වර්ෂයේ සිට නඩුවක්ද විභාගවෙමින් පැවතියද එම නඩු සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වාම නොවිසඳී පැවතුණි.
- අභියාචනා මණ්ඩලයේ ක්‍රියාත්මක වන නඩු 16 න් මේ වන විට අභියාචනා 01 ක් සඳහා ආයතන අංශය විසින් අභියාචනා මණ්ඩලය වෙත නිරීක්ෂණ ලබාදී අවසන් අතර, ඉදිරියේදී විභාග විමට නියමිත නඩු 04 ක් සඳහා අවශ්‍ය නිරීක්ෂණ ලබාදෙන මෙන් අභියාචනා මණ්ඩල ලේකම් විසින් කළ ඉල්ලීමකට අනුව ඒ පිළිබඳ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
- ගල්කිස්ස උසාවියේ නඩුව විභාග වෙමින් පවතී.
- අදාළ නඩු සඳහා කාලය ගත කිරීමකින් තොරව විසඳීමට කටයුතු කළ යුතුය.